



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2464/28 - 2025 නොවැම්බර් මස 27 වැනි බ්‍රහස්පතින්දා - 2025.11.27

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නන්, ඔවුන්ගේ දිරිගැන්වීම් සහ ආරක්ෂාව සඳහා අදාළ වන රීති

2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත

2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ 183 වගන්තිය ප්‍රකාරව,
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සාදන ලද රීති.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරිත්දි දිසානායක,
සභාපති
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව.

රීති

මෙම රීති, ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නන්, ඔවුන්ගේ දිරිගැන්වීම් සහ ආරක්ෂාව සඳහා අදාළ වන රීති ලෙස හඳුන්වනු ලැබේ.

සාමාන්‍ය අර්ථ නිරූපණය	1. සන්දර්භය අනුව වෙනත් අර්ථයක් අවශ්‍ය නොවේ නම් හැර, 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ අර්ථ දක්වා ඇති වචන හා පද, එම පනතේ දක්වා ඇති අර්ථ අනුවම තේරුම් ගත යුතුය; “කොමිෂන් සභාව” යන්නෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත ප්‍රකාරව ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අදහස් වේ;
-----------------------	---



	“මුල් තොරතුරු” යන්නෙන් ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නන් විසින් පොදු තොරතුරු ස්වාධීන විශ්ලේෂණයට ලක් කර ලබා ගත් තොරතුරු ඇතුළුව, ප්‍රසිද්ධියේ නොපවතින තොරතුරු අදහස් වන අතර, මුල් තොරතුරු යටතට පහත දක්වා ඇති තොරතුරු ඇතුළත් නොවේ. 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත හෝ එය යටතේ සාදන ලද නීති රීති අනුව දැනටමත් කොමිෂන් සභාව වෙත සපයා ඇති තොරතුරු; - ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය දැනටමත් දන්නා හෝ තොරතුරු සඳහා වන ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමේ නීතිමය යුතුකමක් මත පදනම්ව ඉදිරිපත් කරන ලද තොරතුරු; - වෙනත් අධිකරණ හෝ වෙනත් ආයතනයක පරිපාලන විභාගයකදී, විගණනයකදී හෝ විමර්ශනයකදී ලබා ගන්නා ලද තොරතුරු; - මෙම රීති අනුව නීති විරෝධී වර්යාවක් නොවන වෙනත් වරදකට අදාළ තොරතුරු; - අපරාදයක් සිදුවන ආකාරයකින් ලබා ගත් තොරතුරු “තොරතුරු නිලධාරියා” යන්නෙන් අදහස් කරන්නේ, මෙම රීත්වලට අනුකූලව එවැනි මුල් තොරතුරු වාර්තා කළ යුතු පුද්ගලයා ලෙස කොමිෂන් සභාව විසින් නම් කර ඇති, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නිලධාරියෙකි; “ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත” යන්නෙන් 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අදහස් වේ; “ආයතන වල අකටයුතුකම් දැනුම් දීම” යන්නෙන් අදහස් කරන්නේ, ආයතනය තුළ සැබැවින් සිදු වී ඇති, සිදු වී ඇති බවට සැකකරන හෝ සිදුවනු ඇති බවට අපේක්ෂා කරන තනි පුද්ගල හෝ සංවිධානාත්මක වැරදි පිළිබඳව අදාළ දත්ත, සිදුවීම් හෝ තොරතුරු සම්බන්ධව ප්‍රවේශය ඇති පුද්ගලයෙකු විසින්, භිතාමතාම, ස්වේච්ඡාවෙන් සිදුකරන හෙළිදරව් කිරීමයි; “ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා” යන්නෙන් මෙම පනතේ විධිවිධාන, ඒ යටතේ සාදන ලද නියෝග, රීති හෝ විධාන හෝ වෙළඳපොළ ආයතනයක යම් රීතියක් උල්ලංඝනය කිරීමක් හෝ සිදු වීමට ඉඩ ඇති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු සපයනු ලබන යම් තැනැත්තෙකු හෝ කණ්ඩායමක් අදහස් වේ. “නීති විරෝධී වර්යාව” යන්නෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ විධිවිධාන, ඒ යටතේ සාදන ලද නියෝග, රීති හෝ විධානයක් හෝ වෙළඳපොළ ආයතනයක ඕනෑම රීතියක් උල්ලංඝනය කිරීමක් හෝ විය හැකි උල්ලංඝනයකි.
අදාළ වීම	මෙහි දක්වා ඇති රීති, තනි පුද්ගලයෙකු හෝ සංවිධානාත්මකව සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ මුල් තොරතුරු කොමිෂන් සභාව වෙත භිතාමතාම සහ ස්වේච්ඡාවෙන් සපයන ඕනෑම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අදාළ වේ.
තොරතුරු ඉදිරිපත් කිරීම	- ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා විසින් මුල් තොරතුරු ස්වේච්ඡාවෙන්, විශ්වාසනීය ලෙස සහ කාලෝචිත ආකාරයකින් ඉදිරිපත් කළ යුතුය. - මුල් තොරතුරු විද්‍යුත් තැපෑලෙන්, වෙනත් ඕනෑම ඩිජිටල් මාධ්‍යයකින් හෝ ෆැක්ස්, පෞද්ගලිකව, ලියාපදිංචි තැපෑලෙන් හෝ දුරකථනයෙන් මෙම රීතිවලට අදාළව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරියාට අනාවරණය කළ යුතුය. වාචිකව ලබා දී ඇති තොරතුරු ආරක්ෂිත ආකාරයෙන් පවගත කරන අතර, ලිඛිත ආකාරයට හරවනු ලැබේ. - චෝදනාවක සත්‍යතාව ඔප්පු කිරීමක් ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා ගෙන් අපේක්ෂා නොකළද, එවැනි චෝදනාවක් සනාථ කිරීම සඳහා ඔහු/ඇය චෝදනාව තහවුරු කරන කරුණු ඉදිරිපත් කළ යුතුය.

	6. ක්‍රියා පටිපාටියෙන් අවශ්‍යතාවක් ලෙස දක්වා නොමැති වුවද, පුද්ගලයින්ට තමන් හඳුන්වා දීම සුදුසු යැයි යෝජනා කෙරේ. සෑම පැමිණිල්ලකටම කේත අංකයක් වෙන් කරනු ලබන අතර, ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නා හට නිර්නාමිකභාවය පවත්වා ගනිමින්. සාක්ෂි ලෙස පසුවද අමතර තොරතුරු සැපයීමට මෙම කේත අංකය භාවිතා කළ හැකිය.
වාර්තාකරණ සහ සන්නිවේදන නාලිකා	7. ඉහත 4 වන රීතියේ දක්වා ඇති ආකාරයට, තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු අතර පහත සඳහන් වාර්තාකරණ මාර්ග එකක් හෝ කිහිපයක් හරහා තොරතුරු වාර්තා කළ යුතුය: විද්‍යුත් තැපෑල: whistleblower@sec.gov.lk තැපැල් ලිපිනය: 28 සහ 29 මහල, නැගෙනහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එව්ලන් චතුරග්‍රය, කොළඹ 01, ශ්‍රී ලංකාව. ක්ෂණික දුරකථන අංකය: 011-2143834 ෆැක්ස්: 2439149
ත්‍යාග පිරිනැමීමට සුදුසුකම්	8.1 සපයන ලද තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ විමර්ශනයකට අදාළ, වැදගත් තොරතුරු විය යුතු අතර එම තොරතුරු පදනම් කරගෙන පහත දක්වා ඇති සාර්ථක බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයකින් පසුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට රුපියල් මිලියන 10 ක් හෝ ඊට වැඩි මුදලක් බැර වුනු අවස්ථාවක් විය යුතුය: i. 152 (2) (අ) වගන්තිය අනුව ලබාගත් දඩ ගෙවීමක් හෝ ii. 152 (4) වගන්තිය අනුව බේරුම්කරණ ගිවිසුමක් හෝ iii. 177 වගන්තිය අනුව වැරදි සමථයකට පත් කිරීමක් හෝ iv. 178 (1) (ii) වගන්තිය අනුව පරිපාලන දන්ඩණයක් 8.2 ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා විසින් මුල් තොරතුරු වාර්තා කිරීම මෙම රීතිවල විස්තර කර ඇති ක්‍රියා පටිපාටි සහ කොන්දේසි වලට අනුකූලව සිදු කළ යුතුය.
විමර්ශන පැවැත්වීම සහ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග	9. මුල් තොරතුරු ලැබුණු පසු, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් එය විශ්ලේෂණය කර කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු අතර, එම තොරතුරු වලට අදාළව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන විමර්ශනයක් හෝ පරීක්ෂණයක් අවශ්‍ය දැයි කොමිෂන් සභාව විසින් තීරණය කරනු ඇත. 10. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වන ලද එවැනි විමර්ශනයක් හෝ පරීක්ෂණයක් මත පදනම්ව බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ නොගැනීම සිදු විය හැකි අතර, ඉහත 8.1 රීතියට අනුකූලව සාර්ථක බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවහොත්, ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නෙකුට ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය. 11. තොරතුරු දැනට පැවැත්වෙන විමර්ශනයකට හෝ පරීක්ෂණයකට අදාළ වන අවස්ථාවක, ඉහත රීතිය 8.1 ප්‍රකාරව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ගනු ලබන බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයේ සාර්ථකත්වයට තොරතුරු සපයන්නේ නම් හෝ සැලකිය යුතු ලෙස දායක වන්නේ නම්, ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලබයි.
ගනු ලැබූ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීම.	12. කොමිෂන් සභාව විසින් ගනු ලබන අදාළ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රකාශන ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.
අයදා ක්‍රියා දැනුම් දෙන්නන්ගේ අයදුම්පත	13. සාර්ථක බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කිරීමෙන් දින 90 ක් ඇතුළත ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා විසින් ත්‍යාගයක් සඳහා ඉල්ලුම් කළ යුතුය. එම අයදුම්පත මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති පෝරමයෙන් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත සමාලෝචනය	14. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සාධාරණ කාලයක් තුළ ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා විසින් කරන ලද අයදුම්පත සමාලෝචනය කළ යුතුය.

	15. ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නා ත්‍යාගය සඳහා කරන ලද අයදුම්පත සහ එහි සමාලෝචනයක් කොමිෂන් සභාවේ තීරණය සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.
ත්‍යාගය ගණනය කිරීම	16.1 ත්‍යාගයකට සුදුසුකම් ඇති, ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නෙකුට මෙම රීතිවල දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ගනු ලබන සාර්ථක බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවලදී එකතු කරන ලද මුදලින් අවම වශයෙන් 5% ක ප්‍රතිශතයක් සහ උපරිම වශයෙන් 30% ක ප්‍රතිශතයක් අතර ත්‍යාගයකට හිමිකම් ලබයි. 16.2 මෙම රීතිවල 8.1 (i) සහ 8.1 (ii) රීතිවලට අනුකූලව, ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නෙකු ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ත්‍යාගය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ 152 (5) වගන්තියට අනුකූලව තීරණය කරනු ලබන අතර, 152(5) (a) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති මුදලින් 1/3 ක ත්‍යාගයක් ඉහත 16.1 රීතියට යටත්ව හිමිවේ. 16.3 කොමිෂන් සභාව විසින් එවැනි ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නෙකුට හිමි ත්‍යාගය පිළිබඳව තීරණයකට එළඹුණු පසු, කොමිෂන් සභාව විසින් ඔහු සුදුසුකම් ලත් ත්‍යාගය පිළිබඳව එම පුද්ගලයාට දැනුම් දිය යුතුය.
කොමිෂන් සභාව විසින් ලබා දුන් තීරණය හෝ ත්‍යාගය නැවත සලකා බැලීම.	17. ඉහත 16 වන රීතිය ප්‍රකාරව කොමිෂන් සභාවේ ත්‍යාගය හෝ තීරණය පිළිබඳව ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නා සැහීමකට පත් නොවන්නේ නම්, කොමිෂන් සභාවේ තීරණය ලැබුණු දින සිට සති දෙකක කාලයක් ඇතුළත කොමිෂන් සභාවේ ත්‍යාගය හෝ තීරණය වෙනස් කිරීම සඳහා හේතු සහිතව කොමිෂන් සභාවට අභියාචනා කළ හැකිය. 18. ඉහත 17 වන රීතිය ප්‍රකාරව සිදු කරන අභියාචනයක් මත කොමිෂන් සභාව තම තීරණය නැවත සලකා බලනු ලබන අතර නැවත සලකා බැලීමෙන් පසුව ලබා දෙන තීරණය අවසාන තීරණය ලෙස සැලකේ.
ආයතනවල අකටයුතු දැනුම් දෙන්නන්ගේ ත්‍යාගය	19. මෙම රීති මගින් සපයා ඇති පරිදි, කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලද ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නෙකුට, අදාළ ත්‍යාග මුදල ඔහු විසින් සපයන ලද බැංකු ගිණුමකට බැර කරනු ලැබේ.
අයථා ක්‍රියා දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය සහ ආරක්ෂාව	20. නීතියෙන් වෙනත් ආකාරයකින් නියම කර නොමැති අවස්ථාවක හැර, මෙම රීති ප්‍රකාරව වරදක් වාර්තා කරන ආයතන වල අකටයුතුකම් දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ එහි සේවකයින් සඳහා වශයෙන් සියලු උත්සාහයන් ගත යුතුය. 21. වරදක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට මුල් තොරතුරු සැපයීම හේතුවෙන් සේවකයෙකු සේවයෙන් පහ කළ, අවසන් කළ, ඔහුගේ සේවය පහත දමන ලද හෝ හිරිහැරයට ලක් කළ හෝ අසාධාරණ ලෙස සැලකූ සේවායෝජකයෙකුට කොමිෂන් සභාව සුදුසු පරිපාලන දඬුවමක් නියම කළ යුතුය.
චින්දිතභාවය සහ පළිගැනීම් වැළැක්වීම	22. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට මුල් තොරතුරු සපයන සේවකයෙකු සඳහා වශයෙන් එවැනි තොරතුරු සැපයීම හේතුවෙන් සේවයෙන් පහ කිරීම, පහතට දැමීම, වෙනස් කොට සැලකීම, අසාධාරණ ලෙස සැලකීම හෝ හිරිහැර කිරීම නොකළ යුතුය.

I වන උපලේඛනය

2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ 172 වගන්තිය යටතේ
සපයා ඇති මුල් තොරතුරු සඳහා ත්‍යාග සඳහා අයදුම්පත

01. සාමාන්‍ය තොරතුරු (සියළුම ඉදිරිපත් කිරීම් සඳහා අනිවාර්ය වේ)			
අවසන් නම:		මුල් නම:	
ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍ර අංකය:		ලිපිනය:	
ජංගම දුරකතන අංකය:		විකල්ප ජංගම දුරකතන අංකය:	
විද්‍යුත් තැපෑල:		ෆැක්ස් අංකය:	

02. නීතිඥවරයාගේ තොරතුරු (අදාළ නම් පමණක්)			
නීතිඥවරයාගේ නම:			
කාර්යාලයේ නම:			
ලිපිනය:			
ජංගම දුරකතන අංකය:		විකල්ප ජංගම දුරකතන අංකය:	
විද්‍යුත් තැපෑල:		ෆැක්ස් අංකය:	

03. සපයන ලද තොරතුරු පිළිබඳ විස්තර	
ඔබ මුල් තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කළේ කෙසේද?	• වෙබ් අඩවිය • තැපෑල • ෆැක්ස් • විද්‍යුත් තැපෑල • වෙනත් (නිශ්චිත කරන්න)
තොරතුරු ඉදිරිපත් කළ දිනය	(දිනය/මාසය/වසර)
ඔබගේ තොරතුරු සම්බන්ධ වන පුද්ගලයාගේ/පුද්ගලයින්ගේ සහ/හෝ ආයතනයේ (ආයතනවල) නම හෝ නම්	
සපයන ලද තොරතුරු පිළිබඳ කෙටි විස්තරයක්	
ඔබ විසින් සපයා ඇති තොරතුරු වලට අදාළ පාර්ශවයන්ට එරෙහිව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ගනු ලැබූ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග	
නඩුවේ නම සහ නඩු අංකය: (දන්නේ නම්)	

04. තොරතුරු ඉදිරිපත් කිරීමේ සාක්ෂි	
තොරතුරු ලබා දී ඇත්තේ නිර්නාමිකවද?	ඔව් නැත
කොමිසම සැඟිමකට පත්වන පරිදි, තොරතුරු ඉදිරිපත් කළේ ඔබ බව තහවුරු කරන සාක්ෂි. ඉදිරිපත් කරන තොරතුරු වල පිටපත් ඔබ විසින් සැපයිය යුතු අතර, ඒවාට වෙනත් කරුණු අතර ලිපි, විද්‍යුත් තැපෑල පණිවිඩ, දුරකථන ඇමතුම්වල ලිඛිත වාර්තා සහ තොරතුරු ලැබුණු බවට සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සපයන ලද තොරතුරු ලැබීම තහවුරු කිරීමේ පණිවිඩය ඇතුළත් වේ.	

05. අදාළ තොරතුරු	
ඔබ ඔබේ තොරතුරු ලබා දුන් වෙනත් ආයතනයක හෝ සංවිධානයේ නම	
ආයතනය හෝ සංවිධානයේ සම්බන්ධතා ස්ථානයේ නම සහ සම්බන්ධතා තොරතුරු, දන්නේ නම්	
ඔබ තොරතුරු ලබා දුන් දිනය	(දිනය/මාසය/ වසර)
ආයතනය හෝ සංවිධානය විසින් ක්‍රියාමාර්ග ගත් දිනය	
නඩුවේ නම සහ නඩු අංකය: (දන්නේ නම්)	

06. සුදුසුකම් ලැබීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා සහ අනෙකුත් තොරතුරු	
ඉහත 3 වන වගන්තියේ හඳුනාගෙන ඇති සහ ඔබේ ක්‍රියාමාර්ග අයදුම්පත පදනම් වී ඇති තොරතුරු සම්බන්ධයෙන්, ඔබ දැනට අපරාධ විමර්ශනයක සැක සහිත පුද්ගලයෙකු හෝ ඉලක්කයක් ද, නැතහොත් අපරාධ උල්ලංඝනයක් සම්බන්ධයෙන් ඔබ වරදකරුවෙකු වී තිබේද?	
ඔව් නැත	
ඔබ දැනට හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට තොරතුරු සපයන අවස්ථාවේදී, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියක සාමාජිකයෙක්ද?	
ඔව් නැත	
ඉහත 3 වන වගන්තියේ හඳුනාගෙන ඇති තොරතුරු ඔබ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හෝ වෙනත් ආයතනයක් හෝ සංවිධානයක් සමග සහයෝගීතා ගිවිසුමකට අනුව ලබා දුන්නේද?	
ඔව් නැත	

07. ත්‍යාග ලැබීමේ අයිතිය

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබට ත්‍යාගයක් හිමි බවට ඔබ විශ්වාස කරන පදනම පහැදිලි කරන්න. 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 172 වගන්තියේ දක්වා ඇති ත්‍යාගයක ප්‍රමාණය තීරණය කිරීමේ නිර්ණායකයන්ට අනුව අදාළ විය හැකි යැයි ඔබ සිතන ඕනෑම අමතර තොරතුරක් සපයන්න. ඔබ සන්නකයේ හෝ පාලනයේ ඇති ඕනෑම ආධාරක ලේඛනයක් ඇතුළත් කරන්න, සහ අවශ්‍ය නම්, අමතර පත්‍රිකා භාවිතා කරන්න.

08. හිමිකම් පාත්තාගේ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ නීති යටතේ, මෙහි අඩංගු තොරතුරු මගේ දැනුමේ, තොරතුරුවල සහ විශ්වාසයේ උපරිමයට අනුව සත්‍ය, නිවැරදි සහ සම්පූර්ණ බව මම ප්‍රකාශ කරමි. මගේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී, ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළඳපොළ සමග මගේ අනෙකුත් ගනුදෙනු හෝ අදාළ ක්‍රියාවක් සම්බන්ධයෙන් වෙනත් ආයතනයක් හෝ සංවිධානයක් සමග මගේ ගනුදෙනු වලදී, මම දැනුවත්ව සහ හිතාමතාම කිසියම් ව්‍යාජ, කල්පිත හෝ වංචනික ප්‍රකාශයක් හෝ නිරූපණයක් කළහොත් හෝ ලිවීමේ හෝ ලේඛනයේ කිසියම් ව්‍යාජ, කල්පිත හෝ වංචනික ප්‍රකාශයක් හෝ ඇතුළත් කිරීමක් ඇති බව දැන දැනම කිසියම් ව්‍යාජ ලිවීමක් හෝ ලේඛනයක් භාවිතා කළහොත්, මා නඩු පැවරීමට යටත් විය හැකි බවත්, තොරතුරු හෙළි කරන්නෙකුගේ ත්‍යාගයක් සඳහා නුසුදුසු විය හැකි බවත් මම සම්පූර්ණයෙන්ම තේරුම් ගනිමි.

නම:		අත්සන:	
දිනය:			

EOG 11 - 0207